

රිච්මන්ඩ් විද්‍යාලය Richmond College
පළමු වාර පරීක්ෂණය - 2020
First Term Test - 2020

ක්‍රීස්තු ධර්මය **කාලය පැය 01½ යි.**

නම / අංකය : **6 ශ්‍රේණිය**

- නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න.
- 1. දෙවියන් වහන්සේ බීජ උපදවන එල දරන සියලු ගස් මවනු ලැබුවේ,
 - i. පස්වන දිනයේ දී ය. ii. හත් වන දිනයේ දී ය.
 - iii. හයවන දිනයේ දී ය. iv. තුන්වන දිනයේ දී ය.
- 2. ඒදත් උයන රැකබලා ගැනීමට දෙවියන් වහන්සේ එහි පදිංචි කළේ,
 - i. සතුන්ව ii. කුරුල්ලන්ව iii. මිනිසාව iv. දරුවන්ව
- 3. වෘක්ෂලතා මගින් දෙවි සම්පූර්ණ පරිසරයට
 - i. පෝෂණය හා සෙවන සැලසී ය.
 - ii. ජලය හා නිරෝගී බව සැලසී ය.
 - iii. ආලෝකය හා රසය සැලසී ය.
 - iv. විශ්වාසය හා දිරිය සැලසී ය.
- 4. ජේසුස් වහන්සේ තම මව්පියන් සමඟ මුලින්ම ජෙරුසලම් දේව මාළිගයට ගියේ කුමන මංගල්‍යයක් සැමරීමට ද?
 - i. පාස්කු මංගල්‍යය ii. පෙන්නකොස්ත මංගල්‍යය
 - iii. නත්තල් මංගල්‍යය iv. කුඩාරම් මංගල්‍යය
- 5. ජේසුස් වහන්සේගේ කුරුසිය මත සටහන් කළ ප්‍රකාශය වන්නේ,
 - i. ගැලවීමේ කුමාරයා ii. විමුක්තියේ රජ
 - iii. පුද්ගලිකවත් රජ iv. ක්‍රිස්තුස් වහන්සේ
- 6. ශාස්ත්‍රවන්තයන්ට ජේසුස් වහන්සේ බැලීමට ඒමට මග කියා දුන්නේ,
 - i. ගව ඔරුවය ii. තාරකාවය iii. වලාකුළය iv. ගිනි ටැඹය
- 7. ජේසුස් වහන්සේගේ උත්පානය තුළින් කිතුනු ජීවිතයට,
 - i. බලාපොරොත්තුව ලැබිණි. ii. දුගීබව ලැබිණි.
 - iii. නිරෝගී බව ලැබිණි. iv. අමරණීයත්වය ලැබිණි.
- 8. 'ගොල්ගොතා' යන්නට තවත් නමකි,
 - i. සිනායි ii. ජෝර්දාන් iii. කපාල පිටිය iv. හොරේබ
- 9. සතියේ පළමුවන දින ක්‍රිස්තුස් වහන්සේගේ සොහොන වෙත ගිය කාන්තාව,
 - i. සාරා ii. මග්දලායේ මරියා iii. රෙබෙකා iv. මාර්තා

10. ලොව මැවීමේ දී ගොඩබිම මතුකර ජලය එක්රැස් කර නම් කළේ,
 i. පොළොව හා සාගරය ලෙස ය. ii. පොළොව හා අහස ලෙස ය.
 iii. ගොඩබිම හා ගංගා ලෙස ය. iv. ගොඩබිම හා ජලාශ ලෙස ය.
 (ලකුණු 2 x 10 = 20)

II කොටස

- පළමු ප්‍රශ්නය අනිවාර්ය වේ. පළමු ප්‍රශ්නය හා තවත් ප්‍රශ්න දෙකකට පිළිතුරු ලියන්න.

1. කෙටි පිළිතුරු ලියන්න.

- i. මැවීම ගැන සඳහන් වන බයිබලයේ පොත කුමක් ද? ලෝකය මවන ලද්දේ කෙසේ ද?
- ii. දෙවියන් වහන්සේ දෙවන හා හතරවන දිනයන් හි මවන ලද්දේ මොනවා ද?
- iii. දෙවියන් වහන්සේ මිනිසා මවන ලද්දේ කෙසේ ද? කරුණු 2 ක් ලියන්න.
- iv. සූර්යයා හා චන්ද්‍රයා මගින් දෙවිපියාණන් අපට සපයා ඇති දේවල් 2 බැගින් ලියන්න.
- v. ඔබ අවට සිටින සතුන් දෙදෙනෙකු නම් කර ඔවුන්ගෙන් ඔබේ දිවියට ගත හැකි යහගුණය බැගින් ලියන්න.
- vi. ඉරු දින දහම් පාසලට යාමෙන් ඔබ ලබන දේව ආශීර්වාද 2 ක් ලියන්න.
- vii. යහපත් දේව සබඳතාවයක් පවත්වා ගැනීමට දිනපතා ඔබ කරන දේවල් 2 ක් ලියන්න.
- viii. කිතු උපත හා සම්බන්ධ වූ පුද්ගලයන් දෙදෙනෙකු නම් කරන්න.
- ix. ජේසුස් වහන්සේ කරුසිය මත තම දිවි පුදන අවස්ථාවේ පැවසූ වදන් ලියන්න.
- x. "ඔබ මා සෙව්වේ මන්ද? මා පියාණන්ගේ මැදුරෙහි සිටිය යුතු බව ඔබ නොදන්නේ ද?" මෙසේ පැවසුවේ කවිද? කාටද?

(ලකුණු 4 x 10 = 40)

- 2. i. ජේසුස් වහන්සේගේ උපත ආරංචි වූ ජන කොටස් 2 ක් නම් කරන්න. (ල. 04)
- ii. ඔවුන් දැක්වූ ප්‍රතිචාර වෙත වෙනම ලියන්න. (ල. 06)
- iii. නත්තලේ ප්‍රීතිය අර්ථනාමික ව බෙදා ගැනීමට ඔබට කළ හැකි දේවල් 5 ක් ලියන්න. (ල. 10)

- 3. i. ජේසුස් වහන්සේ තැන්පත් කර තිබූ සෞභෝග වෙත ගිය කාන්තාවන් ලද සුපුවත ලියන්න. (ල. 04)
- ii. පුදෙව් හා කිතුනු පාස්කුව කුමක්දැයි වෙන වෙනම ලියන්න. (ල. 06)
- iii. ජේසුස් වහන්සේගේ නැවත නැගිටීමේ සුපුවතට සාක්ෂි දැරීමට ඔබේ ජීවිතය කෙසේ සකස් විය යුතුදැයි විස්තර කරන්න. (ල. 10)

- 4. i. මැවිල්ලේ කාර්යයේ දී හත්වන දින සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් වන්නේ කුමක් ද? ඒ අනුව එම දිනය අප අද කෙසේ ගත කළ යුතු ද? (ල. 04)
- ii. දින හය තුළ මවන ලද දේ පිළිවෙලින් ලියන්න. (ල. 06)
- iii. දේව මැවිල්ල සුරැකීමට ඔබ ක්‍රියාත්මක වන ආකාරය ගැන කරුණු 5 ක් ලියන්න. (ල. 10)